



සරල රේඛීය වලිතය

1) දුර, විස්ථාපනය, වේගය, ත්වරණය, ප්‍රවේගය යන රාඛී සම්බන්ධව දී ඇති ප්‍රකාශනවල හිස්තැන් පුරවන්න.

- i) කිසියම් වස්තුවක් වලනය වීමේ දී එහි මුල් පිහිටීමත් අවසන් පිහිටීමත් අතර කිසියම් දිගාවක් ඔස්සේ ඇති කෙටිම දුර වේ.
 - ii) කිසියම් වස්තුවක් ගමන් කරන ගමන්මගේ දිග ප්‍රමාණය වේ.
 - iii) ඒකක කාලයක දී වස්තුවක් වලනය වන දුර වේ.
 - iv) විස්ථාපනය වෙනස් වීමේ සීසුතාවය වේ.
 - v) ප්‍රවේශය වෙනස් වීමේ සීසුතාවය වේ.

2) පහත දක්වා ඇත්තේ 4sකදී වස්තුවක වලිතය පිළිබඳ දත්ත වේ. ඒ ඇසුරින් පහත හිස්තැන් පුරවන්න.

କ୍ଷାଳୟ (s)	0	1	2	3	4
ଶରୀର (m)	0	5	10	15	20

ပလမ္ဗာ တန်ဖော် ဘုရား ဂမေန ကလဲ ၏ ရွှေ =

තෙවන තත්පරය තුළ ගමන් කළ දුර =

සිව්වන තත්පරය තුළ ගමන් කළ දුර =

- මෙයින් අපට කිව හැකිකේ සැම තත්පරයක් තුළම ගමන්කර ඇත්තේ එකම දුරක් බවයි.
මෙය නැතහොත් ලෙස
හඳුන්වයි.

3) පහත දැක්වා ඇත්තේ 4sකදී මෝටර රථයක වලිනය පිළිබඳ දත්ත වේ. ඒ ඇසුරින් පහත හිස්තැන් පුරවන්න.

කාලය (s)	0	1	2	3	4
දුර (m)	0	4	5	8	12

පළමු තත්පරය තුළ ගමන් කළ දුර =
 දෙවන තත්පරය තුළ ගමන් කළ දුර =
 තෙවන තත්පරය තුළ ගමන් කළ දුර =
 සිව්වන තත්පරය තුළ ගමන් කළ දුර =

- මෙයින් අපට කිව හැක්කේ සැම තත්පරයක් තුළම ගමන් කර ඇත්තේ එකම දුරක් නොවන බවයි. එනම් මෙම වස්තුව ගමන් කර ඇත්තේ නොවේ.
- මෙහිදී ගමන් කළ මූල දුර m කි. ඒ සඳහා ගත වූ කාලය වේ.
- මෙවැනි අවස්ථාවක දී වස්තුවක මධ්‍යක වේගය සොයනු ලබයි.
- ඉහත වස්තුවේ මධ්‍යක වේගය සොයන්න.

4) සරල රේඛිය මාර්ගයක ගමන් ගත් පාඨැදියක වලින විස්තර පහත දැක්වේ. ඒ ඇසුරින් හිස්තැන් පුරවන්න.

කාලය (s)	0	1	2	3	4
විස්ථාපනය (m)	0	10	20	30	40

පළමු තත්පරය තුළ විස්ථාපනය =
 දෙවන තත්පරය තුළ විස්ථාපනය =
 තෙවන තත්පරය තුළ විස්ථාපනය =
 සිව්වන තත්පරය තුළ විස්ථාපනය =

- සැම තත්පරයක් තුළදීම වස්තුවේ විස්ථාපනය වැඩි වී ඇත්තේ ප්‍රමාණයකිනි. ඒ නිසා මෙම වස්තුව නියත ප්‍රවේගයෙන් හෙවත් එකාකාර ප්‍රවේගයෙන් වලින වී ඇතැයි කියනු ලැබේ.

- නියත ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවක ප්‍රවේගයේ දිගාව මෙන්ම දී වෙනස්

5) යතුරුපැදියක් ගමන් ගත් ආකාරය පිළිබඳ දත්ත පහත වගුවේ දැක්වේ. ඒ ඇසුරින් හිස්තැන් පුරවන්න.

කාලය (s)	0	1	2	3	4	5
විස්ත්‍රාපනය (m)	0	7	9	15	25	50

පලමු තත්පරය තුළ විස්ත්‍රාපනය =

දෙවන තත්පරය තුළ විස්ත්‍රාපනය =

තෙවන තත්පරය තුළ විස්ත්‍රාපනය =

සිව්වන තත්පරය තුළ විස්ත්‍රාපනය =

- මෙහිදී සැම තත්පරයක් තුළ දීම සිදු වී ඇති විස්ත්‍රාපන වෙනස එකම නොවේ. ඒ නිසා යතුරුපැදිය ගමන් කර ඇත්තේ නොවේ.
- මෙටැනි අවස්ථාවල මධ්‍යක ප්‍රවේගය සොයනු ලැබේ. මෙම යතුරුපැදියේ මධ්‍යක ප්‍රවේගය සොයන්න.